

1. මූල්‍ය ප්‍රකාශන

1.1 තත්ත්වගණනය කළ මතය

නාමල්ඔය ප්‍රාදේශීය සභාවේ 2024 දෙසැම්බර් 31 දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය මෙහෙයුම් ප්‍රකාශනය, මුදල් ප්‍රවාහ ප්‍රකාශනය සහ ප්‍රමාණාත්මක ගිණුම්කරණ ප්‍රතිපත්තිවලට අදාළ තොරතුරු ද ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවලට අදාළ සටහන්වලින් සමන්විත 2024 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන 1987 අංක 15 දරන ප්‍රාදේශීය සභා පනතේ 172 (1) උපවගන්තිය සහ 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 10(1) උප වගන්තිය සමඟ සංයෝජිතව කියවිය යුතු ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(1) ව්‍යවස්ථාවේ ඇතුළත් විධිවිධාන ප්‍රකාර මාගේ විධානය යටතේ විගණනය කරන ලදී. පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කළ යුතු යැයි මා අදහස් කරන මාගේ අදහස් දැක්වීම් හා නිරීක්ෂණයන් මෙම වාර්තාවේ දැක්වේ.

මෙම වාර්තාවේ 1.6 ඡේදයේ දක්වා ඇති කරුණුවලින් වන බලපෑම් හැර, මූල්‍ය ප්‍රකාශනවලින් 2024 දෙසැම්බර් 31 දිනට නාමල්ඔය ප්‍රාදේශීය සභාවේ මූල්‍ය තත්ත්වය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා එහි මූල්‍ය ක්‍රියාකාරීත්වය හා මුදල් ප්‍රවාහ පොදුවේ පිළිගත් ගිණුම්කරණ පරිචයන්ට අනුකූලව සත්‍ය හා සාධාරණ තත්ත්වයක් පිළිබිඹු කරන බව මා දරන්නා වූ මතය වේ.

1.2 තත්ත්වගණනය කළ මතය සඳහා පදනම

මෙම වාර්තාවේ 1.6 ඡේදයේ දක්වා ඇති කරුණු මත පදනම්ව මා මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් තත්ත්වගණනය කළ මතයක් පළකරනු ලැබේ.

ශ්‍රී ලංකා විගණන ප්‍රමිතිවලට (ශ්‍රී.ලං.වි.ප්‍ර.) අනුකූලව මා විගණනය සිදු කරන ලදී. මෙම විගණන ප්‍රමිති යටතේ වූ මාගේ වගකීම, මෙම වාර්තාවේ මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම යන කොටසේ තවදුරටත් විස්තර කර ඇත. මාගේ තත්ත්වගණනය කළ මතය සඳහා පදනමක් සැපයීම උදෙසා මා විසින් ලබාගෙන ඇති විගණන සාක්ෂි ප්‍රමාණවත් සහ උචිත බව මාගේ විශ්වාසයයි.

1.3 මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් කළමනාකරණයේ සහ ඊට සම්බන්ධ පාලනය කරන පාර්ශවයන්ගේ වගකීම්

මෙම මූල්‍ය ප්‍රකාශන පොදුවේ පිළිගත් ගිණුම්කරණ පරිචයන්ට අනුකූලව පිළියෙල කිරීම හා සාධාරණ ලෙස ඉදිරිපත් කිරීම සහ වංචා හෝ වැරදි හේතුවෙන් ඇති විය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොර වූ මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවනු පිණිස අවශ්‍යවන අභ්‍යන්තර පාලනය තීරණය කිරීම කළමනාකරණයේ වගකීම වේ.

ප්‍රාදේශීය සභාවේ මූල්‍ය වර්ථාකරණ ක්‍රියාවලිය සම්බන්ධ වගකීම, පාලනය කරන පාර්ශවයන් විසින් දරනු ලබයි.

2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 16(1) උප වගන්තිය ප්‍රකාරව ප්‍රාදේශීය සභාවේ වාර්ෂික හා කාලීන මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවන පරිදි ස්වකීය ආදායම්, වියදම්, වත්කම් හා බැරකම් පිළිබඳ නිසි පරිදි පොත්පත් හා වාර්තා පවත්වාගෙන යා යුතුය.

1.4 විගණන විෂය පථය (මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම)

සමස්ථයක් ලෙස මූල්‍ය ප්‍රකාශන, වංචා හා වැරදි හේතුවෙන් ඇතිවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොර බවට සාධාරණ තහවුරුවක් ලබාදීම සහ මාගේ මතය ඇතුළත් විගණන වාර්තාව නිකුත් කිරීම මාගේ අරමුණ වේ. සාධාරණ සහතිකවීම උසස් මට්ටමේ සහතිකවීමක් වන නමුත්, ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනය සිදු කිරීමේදී එය සැමවිටම ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් අනාවරණය කරගන්නා බවට වන තහවුරු කිරීමක් නොවනු ඇත. වංචා සහ වැරදි තනි හෝ සාමූහික ලෙස බලපෑම නිසා ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇතිවිය හැකි අතර, එහි ප්‍රමාණාත්මකභාවය මෙම මූල්‍ය ප්‍රකාශන පදනම් කරගනිමින් පරිශීලකයන් විසින් ගනු ලබන ආර්ථික තීරණ කෙරෙහි වන බලපෑම මත රඳා පවතී.

ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනයේ කොටසක් ලෙස මා විසින් විගණනයේදී වෘත්තීය විනිශ්චය සහ වෘත්තීය සැකමුසුබවින් යුතුව ක්‍රියා කරන ලදී. මා විසින් තවදුරටත්,

- ප්‍රකාශ කරන ලද විගණන මතයට පදනමක් සපයා ගැනීමේදී වංචා හෝ වැරදි හේතුවෙන් මූල්‍ය ප්‍රකාශනවල ඇති විය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇතිවීමේ අවදානම් හඳුනාගැනීම හා තක්සේරු කිරීම සඳහා අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කර ක්‍රියාත්මක කරන ලදී. වරදවා දැක්වීම හේතුවෙන් සිදුවන ප්‍රමාණාත්මක හා සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් සිදුවන බලපෑමට වඩා වංචාවකින් සිදුවන්නා වූ බලපෑම ප්‍රබල වන්නේ ඒවා දුස්සන්ධානයෙන්, ව්‍යාජ ලේඛන සැකසීමෙන්, වේතනාන්විත මහභූරීමෙන්, වරදවා දැක්වීමෙන් හෝ අභ්‍යන්තර පාලනයන් මඟ භූරීමෙන් වැනි හේතු නිසා වන බැවිනි.
- අභ්‍යන්තර පාලනයේ සඵලදායීත්වය පිළිබඳව මතයක් ප්‍රකාශ කිරීමේ අදහසින් නොවුව ද අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කිරීම පිණිස අභ්‍යන්තර පාලනය පිළිබඳව අවබෝධයක් ලබාගන්නා ලදී.
- භාවිතා කරන ලද ගිණුම්කරණ ප්‍රතිපත්තිවල උචිතභාවය, ගිණුම්කරණ ඇස්තමේන්තුවල සාධාරණත්වය සහ කළමනාකරණය විසින් කරන ලද සම්බන්ධිත හෙළිදරව් කිරීම් අගයන ලදී.
- මූල්‍ය ප්‍රකාශනවල ව්‍යුහය හා අන්තර්ගතය සඳහා පාදක වූ ගනුදෙනු හා සිද්ධීන් උචිත හා සාධාරණව ඇතුළත් වී ඇති බව සහ හෙළිදරව් කිරීම් ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවල සමස්ථ ඉදිරිපත් කිරීම අගයන ලදී.

හැකිතාක් දුරට හා අවශ්‍ය ඕනෑම විටෙක පහත සඳහන් දෑ පරීක්ෂා කිරීම සඳහා විගණන විෂය පථය ද පුළුල් කර ඇත.

- තොරතුරු ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් බලන කළ ප්‍රාදේශීය සභාවේ කාර්යයන් අඛණ්ඩව ඇගයීමට හැකිවන පරිදි එහි සංවිධානය, පද්ධති, පරිපාටි, පොත්පත්, වාර්තා හා වෙනත් ලියකියවිලි විධිමත්ව හා ප්‍රමාණාත්මකව සැලසුම් කර තිබේද යන බව සහ එකී පද්ධති, පරිපාටි, පොත්පත්, වාර්තා හා වෙනත් ලියකියවිලි ඵලදායී ලෙස පවත්වාගෙන යනු ලැබේ ද යන බව,
- අදාළ ලිඛිත නීතියකට හෝ ප්‍රාදේශීය සභාව විසින් නිකුත් කරන ලද වෙනත් පොදු හෝ විශේෂ විධානයකට අනුකූලව ප්‍රාදේශීය සභාව ක්‍රියා කර ඇති බව,
- සිය බලතල, කර්තව්‍ය සහ කාර්යයන්ට අනුකූලව කටයුතු කර ඇති බව,
- සම්පත් සකසුරුවම් ලෙස, කාර්යක්ෂම ලෙස සහ ඵලදායී ලෙස කාලසීමාවන් තුළ සහ අදාළ නීතිරීතිවලට අනුකූලව ප්‍රසම්පාදනය කර භාවිතා කර ඇති බව.

1.5 වෙනත් නෛතික අවශ්‍යතා පිළිබඳ වාර්තාව

2018 අංක 19 දරන ජාතික විගණන පනතේ පහත සඳහන් අවශ්‍යතාවයන් සම්බන්ධයෙන් විශේෂ ප්‍රතිපාදන ඇතුළත් වේ.

- (අ) 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 6(1)(ඇ)(iii) වගන්තියේ සඳහන් අවශ්‍යතාවය අනුව ප්‍රාදේශීය සභාවේ මූල්‍ය ප්‍රකාශන ඉකුත් වර්ෂය සමග අනුරූප වේ.
- (ආ) 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 6(1)(ඇ)(iv) වගන්තියේ සඳහන් අවශ්‍යතාවය අනුව, ඉකුත් වර්ෂයේ මා විසින් සිදුකරන ලද නිර්දේශයන් ඉදිරිපත්කරන ලද මූල්‍ය ප්‍රකාශනවල ඇතුළත්ව ඇත.

1.6 මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීම සම්බන්ධයෙන් වූ විගණන නිරීක්ෂණ

1.6.1 ගිණුම්කරණ අඩුපාඩු

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
2022 වර්ෂයට අදාළව රු.119,000 ක හිඟහිටි මුද්දර ගාස්තු ආදායම සමාලෝචිත වර්ෂයේ මුද්දර ගාස්තු ආදායමක් ලෙස ගිණුම්ගත කර තිබුණි.	වරද නිවැරදි කර ගැනීමට කටයුතු කරන බව.	නිවැරදිව ගිණුම්ගත කිරීමට කටයුතු කළ යුතුය.

1.6.2 නොසැසඳූ පාලන ගිණුම් හෝ වාර්තා

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) ගිණුම් විෂයයන් 3 කට අදාළව සමාලෝචිත වර්ෂයේ දෙසැම්බර් 31 දිනට මූල්‍ය ප්‍රකාශන අනුව ශේෂයන් හා ඊට අදාළව ඉදිරිපත් කරන ලද උපලේඛන අනුව ශේෂයන් අතර රු.6,363,063 ක වෙනසක් පැවතුණි.	ගිණුම් නිවැරදි කර ගැනීමට කටයුතු කරන බව.	නොසැසඳීමට හේතු පරීක්ෂා කර බලා නිවැරදි කළ යුතුය.
(ආ) සමාලෝචිත වර්ෂයේ දෙසැම්බර් 31 දිනට සමුච්චිත අරමුදල් ශේෂය හා හිමිකම් වෙනස් වීමේ ප්‍රකාශයේ එම ශේෂය අතර රු.9,989,070 ක නොසැසඳීමක් පැවතුණි.	2025 වර්ෂයේ අවසන් ගිණුම් සකස් කිරීමේ දී නිවැරදි කර ගැනීමට කටයුතු කරන බව.	වෙනස පරීක්ෂා කර බලා ගිණුම් නිවැරදි කළ යුතුය.

1.6.3 විගණනය සඳහා ලිඛිත සාක්ෂි නොවීම

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
මූල්‍ය ප්‍රකාශනවල දක්වා තිබුණු එකතුව රු.83,584,167 ක් වූ ගිණුම් විෂයන් 05 කට අදාළව ස්ථාවර වත්කම් ලේඛන,	ඉදිරියේදී නිවැරදි කර ගැනීමට කටයුතු කරන බව.	මූල්‍ය ප්‍රකාශනවල දැක්වෙන ගිණුම් ශේෂ තහවුරු කරන සාක්ෂි ඉදිරිපත් කළ යුතුය.

උපලේඛන, ශේෂ සනාථ කිරීම්
යනාදි සාක්ෂි ඉදිරිපත් නොවීම
නිසා සතුටුදායක ලෙස
සත්‍යාපනය කිරීමට නොහැකි
විය.

1.7 අනුකූල නොවීම

1.7.1 නීති, රීති, රෙගුලාසි හා කළමනාකරණ තීරණවලට අනුකූල නොවීම

නීති, රීති, රෙගුලාසි හා කළමනාකරණ තීරණවලට අනුකූල නොවූ අවස්ථා පහත දැක්වේ.

නීති, රීති, රෙගුලාසි ආදියට යොමුව	අනුකූල නොවීම	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) 1988 ප්‍රාදේශීය සභා (මූල්‍ය හා පරිපාලන) රීති			
(i) 5 (xii) රීතිය	මුදල් හා ගබඩා කටයුතු පිළිබඳව වගකිව යුතු නිලධාරීන් වෙතින් නියමිත ඇපකර ලබා ගැනීමට පියවර ගෙන නොතිබුණි.	මෙම වර්ෂයේදී සියලු නිලධාරීන්ගේ අදාල ඇපකර මුදල් අයකර ගැනීමට කටයුතු කරන බව.	මූල්‍ය හා පරිපාලන රීති ප්‍රකාරව කටයුතු කළ යුතුය.
(ii) 218 රීතිය	සභාව සතු සියලු ඉඩම් හා ගොඩනැගිලි පිළිබඳව සෑම වර්ෂයකටම වරක් හෝ පරීක්ෂා කරවීමට කටයුතු කළ යුතු වුවත් ඒ අනුව කටයුතු කර නොතිබුණි.	2025 වර්ෂයේ සිට ඒ සඳහා කමිටුවක් පත්කර ඉඩම් හා ගොඩනැගිලි පරීක්ෂා කිරීමට කටයුතු කරන බව.	මූල්‍ය හා පරිපාලන රීති ප්‍රකාරව කටයුතු කළ යුතුය.
(ආ) ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ මුදල් රෙගුලාසි 571(1), (2), (3)	තැන්පත් කර වසර 02 ක කාලය ඉක්මවා තිබූ තැන්පතු ශේෂ අදාළ පාර්ශ්වයන් වෙත නිදහස් කිරීමට හෝ මුදල් රෙගුලාසි ප්‍රකාරව ආදායමට ගැනීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන නොතිබුණි.	2025 වර්ෂයේ නිවැරදි කර ගැනීමට කටයුතු කරන බව.	මුදල් රෙගුලාසි ප්‍රකාරව කටයුතු කළ යුතුය.

2. මූල්‍ය සමාලෝචනය

2.1 මූල්‍ය ප්‍රතිඵල

ඉදිරිපත් කරන ලද මූල්‍ය ප්‍රකාශන අනුව 2024 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා සභාවේ
පුනරාවර්තන වියදම ඉක්ම වූ ආදායම රු.2,223,543 ක් වූ අතර, ඊට අනුරූපීව ඉකුත් වර්ෂයේ පුනරාවර්තන
වියදම ඉක්ම වූ ආදායම රු.3,095,029 ක් විය.

2.2 ආදායම් පරිපාලනය

2.2.1 ඇස්තමේන්තුගත ආදායම්, බිල් කළ ආදායම්, රැස් කළ ආදායම් හා හිඟ ආදායම්

සභාපතිවරයා විසින් ඉදිරිපත් කළ තොරතුරු අනුව සමාලෝචිත වර්ෂයට හා ඉකුත් වර්ෂයට අදාළව ඇස්තමේන්තුගත ආදායම්, බිල් කළ ආදායම්, රැස් කළ ආදායම් හා හිඟ ආදායම් පිළිබඳ තොරතුරු පහත දැක්වේ.

ආදායම් ප්‍රභවය	ඇස්තමේන්තු ගත ආදායම්	2024			ඇස්තමේන්තු ගත ආදායම්	2023		
		බිල්කළ ආදායම්	රැස්කළ ආදායම්	දෙසැම්බර් 31 දිනට මුළු හිඟය		බිල්කළ ආදායම්	රැස්කළ ආදායම්	දෙසැම්බර් 31 දිනට මුළු හිඟය
-----	-----	-----	-----	-----	-----	-----	-----	-----
	රු.	රු.	රු.	රු.	රු.	රු.	රු.	රු.
i. වරිපනම් හා බදු	555,000	330,400	532,348	383,590	350,000	754,553	583,018	585,538
ii. කුලී	2,218,605	1,969,450	1,956,800	16,400	4,173,540	1,620,640	1,619,990	3,750
iii. බලපත්‍ර ගාස්තු	577,500	597,675	597,675	22,505	837,000	546,550	546,550	22,505
iv. වෙනත් ආදායම්	6,549,500	6,638,510	6,638,510	15,008	1,547,000	3,387,221	3,387,221	15,008
එකතුව	<u>9,900,605</u>	<u>9,536,035</u>	<u>9,725,333</u>	<u>437,503</u>	<u>6,907,540</u>	<u>6,308,964</u>	<u>6,136,779</u>	<u>626,801</u>

2.2.2 ආදායම් රැස්කිරීමේ කාර්යසාධනය

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
සමාලෝචිත වර්ෂයේ දෙසැම්බර් 31 දිනට අයවිය යුතු හිඟ දැන්වීම් පුවරු ආදායම රු.383,590 ක් වූ අතර එම ගාස්තු අයකර ගැනීමට හෝ දැන්වීම් පුවරු ගලවා ඉවත් කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන නොතිබුණි.	හිඟ මුදල් සම්බන්ධයෙන් අදාළ ආයතන දැනුවත් කිරීමට කටයුතු කරමි. එසේ නොගෙවුවහොත් දැන්වීම් පුවරු ගලවා ඉවත් කිරීමට කටයුතු කරන බව.	ගාස්තු අයකර ගැනීමට හෝ දැන්වීම් පුවරු ගලවා ඉවත් කිරීමට කඩිනමින් කටයුතු කළ යුතුය.

3. මෙහෙයුම් සමාලෝචනය

3.1 පනතින් පවරා ඇති කාර්යයන් ඉටු කිරීම

ප්‍රාදේශීය සභා පනතේ 3 වන වගන්තිය යටතේ මහජන සෞඛ්‍ය, පොදු උපයෝගිතා සේවා සහ පොදු මංමාවත් පිළිබඳ කාරණා විධිමත් කිරීම හා පාලනය කිරීම, ජනතාවගේ සුඛ විහරණය, පහසුව හා සුභසාධනය යන සභාව විසින් ඉටු කළයුතුව තිබුණු කාර්තවයන් ඉටු කිරීම පිළිබඳව නිරීක්ෂණය වූ කරුණු පහත දැක්වේ.

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
ප්‍රාදේශීය සභා පනතේ 126 වගන්තිය යටතේ අතුරු ව්‍යවස්ථා පැනවිය යුතු කාරණා හඳුනාගෙන අතුරු ව්‍යවස්ථා පැනවීමට කටයුතු කර නොතිබුණි.	සභාව පත් වූ පසු අතුරු ව්‍යවස්ථා පැනවීමට කටයුතු කරන බව.	අතුරු ව්‍යවස්ථා පනවා ඒ අනුව කටයුතු කළ යුතුය.

3.2 කළමනාකරණ අකාර්යක්ෂමතා

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) PT 02 ව්‍යාපෘති ප්‍රතිපාදන යටතේ ප්‍රාදේශීය සභාව විසින් රු.1,472,500ක මුදලකට මිලදී ගෙන තිබුණු බඩ ඉරිඟු බීජ හා පොහොර, ප්‍රතිලාභීන් 40 දෙනෙකු වෙත ණය පදනමට බෙදා දී තිබුණු නමුත් ගොවීන් 15 දෙනෙකු විසින් රු.436,910 ක් ණය ගෙවීම් පැහැර හැර තිබුණි.	මුදල් නොගෙවූ පුද්ගලයින් සඳහා නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරමින් පවතින බව.	හිඟ මුදල් කඩිනමින් රැස් කර ගැනීමට නීතිමය කටයුතු කළ යුතුය.
(ආ) ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය තුළ ප්‍රදර්ශනය කර තිබුණු දැන්වීම් පුවරු සම්බන්ධයෙන් වාර්ෂිකව සමීක්ෂණයක් සිදු නොකර 2022/ 2023 වර්ෂයේ සමීක්ෂණ වාර්තාව මත පදනම්ව 2024 වර්ෂයේ දැන්වීම් පුවරු ගාස්තු අයකර තිබුණි.	වරද නිවැරදි කර ගැනීමට කටයුතු කරන බව.	සමීක්ෂණය සිදු කර හිඟ ආදායම් අයකර ගැනීමට කටයුතු කළ යුතුය.

3.3 නිෂ්කාර්ය හෝ උෞත උපයෝජිත දේපල, පිරියත හා උපකරණ

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
සභාව සතුව පවතින අලුත්වැඩියා කළ නොහැකි වාහන 03 ක් වසර 07 සිට වසර 24 දක්වා කාලයක සිට නිෂ්කාර්යව පවතින බව නිරීක්ෂණය වූ අතර එම වාහන වෙන්දේසි කිරීමට කටයුතු නොකිරීම හේතුවෙන් දිරාපත් වෙමින් පැවතුණි.	එම වාහන සභාව නමින් පවරා දී නොමැති බැවින් වෙන්දේසි කළ නොහැකි බව.	මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් විමසා වාහන වල අයිතිය සභාව නමට කඩිනමින් පවරා ගෙන ඒවා වෙන්දේසි කිරීමට හෝ අපහරණය කිරීමට කටයුතු කළ යුතුය.

3.4 වත්කම් කළමනාකරණය

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) ප්‍රාදේශීය සභාවට අයත් සුසාන භූමි 15 ක හා ක්‍රීඩා පිටි 07 ක	ගොඩනැගිලි පිහිටි ඉඩම් තක්සේරු කිරීමට ඉදිරියේදී	දේපළ වටිනාකම හඳුනාගෙන ගිණුම්ගත

වටිනාකම හඳුනාගෙන ලේඛනගත කිරීමට හා ගිණුම්ගත කිරීමට කටයුතු කර නොතිබුණි.

කටයුතු කරන අතර ඉන්පසු ඉඩම් වල වටිනාකම ගිණුම්ගත කිරීමට කටයුතු කරන බව.

කළ යුතුය.

(ආ) අලුත්වැඩියා කර භාවිතා කළ හැකි තත්ත්වයේ පවතින වාහන 03 ක් අලුත්වැඩියා කර භාවිතා කිරීම සඳහා සභාවේ අවධානය යොමු කර නොතිබුණි.

2025 වර්ෂයේදී වාහන අලුත්වැඩියා කිරීම් සිදු කිරීමට බලාපොරොත්තු වන බව.

වාහන කඩිනමින් අලුත්වැඩියා කර භාවිතා කළ යුතුය.

(ඇ) සභාව සතුව පවතින වාහන 05 ක අයිතිය සභාව නමට පවරා ගැනීමට සභාව විසින් කටයුතු කර නොතිබුණි.

2025 වර්ෂයේදී අයිතිය ලබා ගැනීමට අවශ්‍ය කටයුතු සිදු කරන බව.

මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් විමසා වාහනවල අයිතිය සභාව නමට පවරා ගැනීමට කටයුතු කළ යුතුය.

(ඈ) වත්කම් අපහරණය සම්බන්ධයෙන් නිකුත් කර ඇති 10/2022 චක්‍රලේඛයට පටහැනිව ගිණුම් ශේෂ 02 කට අදාළව රු.44,110,358 ක් කපා හැරීමක් සිදුකර තිබුණි.

2025 වර්ෂයේ අවසන් ගිණුම් සකස් කිරීමේ දී නිවැරදි කර ගැනීමට කටයුතු කරන බව.

වත්කම් නිවැරදිව ගිණුම්ගත කළ යුතුය.

3.5 මානව සම්පත් කළමනාකරණය

විගණන නිරීක්ෂණය

සභාවේ අදහස් දැක්වීම

නිර්දේශය

සමාලෝචිත වර්ෂය අවසන් වන විට සභාවේ තනතුරු 06 ක පුරප්පාඩු 07 ක් පැවතුණි.

වැටුප් ප්‍රතිපූර්ණ යැවීමේදී පළාත් පාලන සභාකාර කොමසාරිස් කාර්යාලයට දන්වා යවා ඇති බව.

පුරප්පාඩු සම්පූර්ණ කර ගැනීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගත යුතුය.

3.6 වාහන පද්ධතිය කළමනාකරණය

විගණන නිරීක්ෂණය

සභාවේ අදහස් දැක්වීම

නිර්දේශය

ප්‍රාදේශීය සභාව සතුව වාහන 14 ක් සඳහා ආදායම් බලපත්‍ර ලබාගැනීමට සභාව විසින් කටයුතු කර නොතිබුණි.

2025 වර්ෂයේදී ආදායම් බලපත්‍ර ලබා ගැනීමට කටයුතු කරන බව.

වාර්ෂික ආදායම් බලපත්‍ර ලබාගැනීමට පියවර ගත යුතුය.

4. ගිණුම්කටයුතුභාවය සහ යහපාලනය

4.1 අභ්‍යන්තර විගණනය

විගණන නිරීක්ෂණය

2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 40 වගන්තිය සහ මුදල් රෙගුලාසි 133(1) ප්‍රකාරව අභ්‍යන්තර විගණනය මගින් ආයතනික මෙහෙයුම් ක්‍රියාවලීන් වැඩිදියුණු කිරීම සහ කාර්යසාධනය ඉහළ නැංවීම සඳහා වූ නිර්දේශ සකස් කර ක්‍රියාත්මක කිරීම ආරම්භ කර තිබුණ ද එය සභාවේ සියලු කාර්යයන් ආවරණය වන පරිදි විධිමත්ව සිදුකර නොතිබුණි.

සභාවේ අදහස් දැක්වීම

2025 වර්ෂයේ සිට සියලු කාර්යන් ආවරණය වන පරිදි අභ්‍යන්තර විගණන කටයුතු සිදු කිරීමට උපදෙස් ලබා දී ඇති බව.

නිර්දේශය

ආයතනයේ සියලුම කටයුතු ආවරණය වන පරිදි අභ්‍යන්තර විගණන කටයුතු සිදුකළ යුතුය.

4.2 විගණන හා කළමනාකරණ කමිටුව

විගණන නිරීක්ෂණය

කළමනාකරණ විගණන දෙපාර්තමේන්තුවේ 2019 ජනවාරි 12 දිනැති අංක DMA/01-2019 දරන අභ්‍යන්තර විගණන මාර්ගෝපදේශ පිළිබඳ චක්‍රලේඛය ප්‍රකාරව සමාලෝචිත වර්ෂයේ සභාව විසින් විගණන සහ කළමනාකරණ කමිටු ස්ථාපිත කර කමිටු රැස්වීම් පවත්වා නොතිබුණි.

සභාවේ අදහස් දැක්වීම

2025 වර්ෂයේ සිට විගණන සහ කළමනාකරණ කමිටු පැවැත්වීමට කටයුතු කරන බව.

නිර්දේශය

විගණන හා කළමනාකරණ කමිටුව සඳහා ක්‍රියා පටිපාටි ආරම්භ කිරීම සහ රැස්වීම් පැවැත්වීමට පියවර ගත යුතුය.

4.3 තිරසාර සංවර්ධන අරමුණු

විගණන නිරීක්ෂණය

2017 අංක 19 දරන තිරසර සංවර්ධන පනත ප්‍රකාරව සභාව විසින් තිරසර සංවර්ධන අරමුණු හා ඉලක්ක 07 ක් හඳුනාගෙන තිබුණ ද එම අරමුණු හා ඉලක්ක මැනීම සඳහා දර්ශක හඳුනාගැනීම, හඳුනාගත් අරමුණු හා ඉලක්ක සම්බන්ධයෙන් ප්‍රතිපාදන වෙන්කර ක්‍රියාකාරී සැලැස්මට අතුළත් කිරීම, අවශ්‍ය මානව හා භෞතික සම්පත් හඳුනාගැනීම, තිරසර සංවර්ධන අරමුණු හා ඉලක්ක කරා ළඟාවීම සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන පාර්ශවයන් හඳුනාගෙන දැනුවත් කිරීම සහ හඳුනාගත් අරමුණු හා ඉලක්ක මැනීම සඳහා පාදක දත්ත හඳුනාගෙන දත්ත රැස්කිරීම, ගබඩා කිරීම කෙරෙහි තව දුරටත් අවධානය යොමුවිය යුතුව පැවතුණි.

සභාවේ අදහස් දැක්වීම

2025 වසරේ සිට ඔබගේ උපදෙස් පරිදි කටයුතු කරන බව.

නිර්දේශය

චක්‍රලේඛය ප්‍රකාරව තිරසාර සංවර්ධන පරමාර්ථ සහ අරමුණු ළඟාකර ගැනීම සඳහා අවශ්‍ය දත්ත රැස්කර එමගින් අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන සැලැස්මට සභාව විසින් ක්‍රියාමාර්ග ගත යුතුය.